



**රැකියා ඇබෑර්තුම**

සත්වෝද්‍යානයේ කම්කරු රැකියා ඇතැයි වූ පුවත්පත් දැන්වීමට සිරිපාල අයදුම්පතක් යැවූ අතර එහාම ඊට කැඳවීමක් ලැබිණ.

**සත්වෝද්‍යාන කළමනාකරු:** "මෙහෙමයි මෙතන තියෙන රැකියාව අමාරු එකක් නෙවෙයි. ඒහැටි කරන්න වැඩකුත් ඇත්තෙ නෑ. අපි හොඳ වැටුපකුත් ගෙවනවා".

**සිරිපාල** "ඒ කිව්වෙ සර්".

**කළමනාකරු** "ඒ කියන්නේ අපේ සත්කුවත්තට ගෝර්ල්ලෙක්ගෙ අඩුපාඩුවක් තියෙනවා. තමුසෙට තියෙන්නේ අපි දෙන ඇඳුමක් ඇඳගෙන ගෝර්ල්ලාගෙ කුඩුවෙන් ඉඳගෙන ඉන්න එක. ඒ ඇඳුම් ඇඳ ගත්තම කිසි කෙනෙකුට හොයන්න බෑ. ඇරපු අතක් නෑ ගෝර්ල්ලම් තමයි. තමුසෙගෙ උස මහතටත් ඒක හරියට ගැලපෙනවා".

**සිරිපාල** "එතකොට සර් මිනිස්සු මාව අඳුන ගත්තොත්".

**කළමනාකරු** "නෑ නෑ එහෙම වෙන්න නැහැ තමුසේ අපි කියන එක කරනවකෝ".

පසුවද උදයෙම සිරිපාල සත්කුවත්තට ගොස් ගෝර්ල්ලාගේ ඇඳුම ඇඳගෙන කුඩුවට වී ගෝර්ල්ලෙකු මෙන් රඟපාමින් නරඹන්නන් ප්‍රීතිමත් කළේය. දිනක් තම කුඩුවට නයෙක් ඒම නිසා ඉතා කලබලයට පත් සිරිපාල අසල තිබූ දොර ඇරගෙන අල්ලපු කුඩුවට පැන ගත්තේය. ඊක වේලාවකින් ඒ කුඩුවේ සිංහයකු සිටිනවා දුටු සිරිපාල කෘතඥවීමට විය. ඔහු අසලට පැමිණි සිංහයා "කෑ ගහන්න එපා මියි තමුසෙ ඔහොම කෑ ගැනුවම මගේ පොඩි එකටත් කෙල වෙනවා" යැයි කීවේය.

**දොස්තර හොරා**

දිනක් පිස්සන් කොටුවෙ පිස්සෙක් දෙවියන් වහන්සේට ලියුමක් ලිව්වේය. මා හිතාදර දෙවියනි,

මා මේ පිස්සන් කොටුවේ ඉතා දුක්බර ජීවිතයක් ගත කරමි.වියදමට අතේ සතයක්වත් නැත. එබැවින් කරුණාකර මා හට රුපියල් සියක් එවනු මැනවි.

ඔහු මෙම ලිපිය ලියා දෙවියන් වෙත යවන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටින විට රාක්කයේ එල්ලා ඇති දොස්තර කඩාය දුටුවේය. වහා දිව ගොස් කඩායේ සාක්කුවට ලිපිය දමා ඉතා සතුටින් කාලය ගත කළේය.දොස්තර නිවසට ගිය පසු ඔහුගේ බිරිඳ ඔහුගේ කඩාය පරීක්ෂාකොට මෙම ලිපිය දැක කඩායේ සාක්කුවට රුපියල් 50ක් දැමීය. පසුදින දොස්තර එනතෙක් මග බලා සිටි පිස්සා දොස්තර පැමිණි පසු රාක්කයේ එල්ලු කඩාය පරීක්ෂාකොට බැලීය. එහි තිබුණේ රුපියල් 50කි. පිස්සා නැවතත් ලිපියක් ලිවේය.

මා හිතාදර දෙවියනි,

ඔබ එවූ මුදල ලදිමි. එහෙත් එහි තිබුණේ රුපියල් 50කි. මේ දොස්තර හොරෙක් බව පෙනේ.මින්පසු ඔහුගේ අතේ සල්ලි එවන්න එපා. ඔබවහන්සේ එවන ලද රුපියල් සියයන් රුපියල් පහහක් මොහු හොරකම් කොට ඇත.

එදින හැන්දෑවේ නිවසට ගිය දොස්තරගේ කඩාය පරීක්ෂා කොට බැලූ ඔහුගේ බිරිඳ එම ලිපිය කියවා සිතාසෙන්නට විය.

**ඔබගේ කෙටි රස කතාව අප වෙත එවන්න. මේ තීරයේ එය පළ කරන්නට අප සූදානම්.**

**විද්‍යුත් ලිපිනය:** chithran@sannasa.com.au



පුරවැසිභාවය නැති කෙනෙක් කොහොමද ජනාධිපති වන්නේ? මේක මහා විනිච්චක් **එජාප මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර**

පුරවැසිභාවය නැති කෙනෙක් කොහොමද මහ බැංකුවේ ලොක්ක වෙලා කෝටි ගණන හොරකං කළේ? ඒක මහා අපරාධයක්. **අබරන්**

**PTE CLASSES**

**STRUGGLING FOR 65+, 79+**

OUR CLASSES ARE DESIGNED TO INCREASE YOUR SCORE BY 20 - 30 MARKS WITHIN 20 CLASSES.

WE PROVIDE PTE CLASSES FOR GROUP OR INDIVIDUAL STUDENTS WHO ARE STRUGGLING FOR 65+, 79+. OUR CLASSES ARE DESIGNED TO INCREASE YOUR SCORE BY 20 - 30 MARKS WITHIN 20 CLASSES, AND THE RESULTS ARE GUARANTEED.

CONTACT US FOR MORE DETAILS.... **DILSHAN - 0452 135 229**  
pte.classmelbourne@gmail.com

**CLASSES ARE HELD AT DANDENONG, WHEELERS HILL AND SPRINGVALE**

**ALPHA ACADEMY**

• PRIMARY • SECONDARY • VCE

**ENROLMENTS OPEN**

- YEAR 2-6** ENGLISH, MATHS AND GA GENERAL COURSE
- YEAR 5-8** SCHOLARSHIP TEST PREPARATION
- YEAR 5-10** ENGLISH, MATHS AND SCIENCE GENERAL COURSE
- YEAR 9-10** VCE PREPARATION
- YEAR 11-12** VCE CHEMISTRY AND BIOLOGY ENGLISH RECOMMENDED TEXTS, ANALYTICAL WRITING

**CLASSES AT DANDENONG**  
MOUNT WAVERLEY, DANDENONG, BERWICK & CRAIGIEBURN

Classes conducted by Current School Teachers  
**INQUIRIES - 0480 139 747**